





**නිකුත් කළේ** ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව  
**දිනය** 2020.12.31

**ශ්‍රී ලංකා මහ බැංකුව සිය 70 වන සංවත්සරය නිමිත්තෙන් සංසරණය සඳහා නොවන සමරු කාසියක් නිකුත් කරයි.**

1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කර ඇත. සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින්, පහත සඳහන් ප්‍රධාන ලක්ෂණ සහිත මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

කාසියේ මුහුණත		කාසියේ පිටුපස	
			
<p>කාසියේ මුහුණතෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ල පිළිබිඹු කරන අතර “70” යන්න විශාල ඉලක්කමින් කාසිය මධ්‍යයේ දැක්වේ. කාසියේ ඉහළ පරිධියේ දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් “ශ්‍රී ලංකා මහ බැංකුව” ලෙස දැක්වේ. 1950-2020 වර්ෂයන් කාසියේ දාරයේ දක්වා ඇත.</p>		<p>කාසියේ මුහුණත වටිනාකම “20” විශාල ඉලක්කමින් සහ “රුපියල් විස්සයි” යන වචන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින්ද “2020” වර්ෂය එම වචන වලට පහළින් ද කාසියේ පිටුපස දැක්වේ. කාසිය පරිධියේ ඉහළ දාරයේ දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් “ශ්‍රී ලංකා” ලෙස දැක්වේ.</p>	
කාසිය පිළිබඳ විස්තර			
ලෝහය	ඇලුමිනියම් - ලෝකඩ	හැඩය	පැති 7 ක් සහිත
කාසි වර්ගය	දිලිසෙන සංසරණය සඳහා නොවන	දාරය	පැතලි
විෂ්කම්භය	මි.මි. 28	සනකම	මි.මි. 2

මෙහි පළමු සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමානාය මහවාරිය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත 2020.12.31 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගන්වන ලදී.



මෙම සමරු කාසිය තථ්‍යතා සහතිකය සමඟ ආකර්ෂණීය බහාලුමක නිකුත් කරනු ලබයි. මෙය කාසි 3,000 ක සීමිත නිකුතුවක් වන අතර කොළඹ 1, වැතෑම් විදිය, අංක 24, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ල යන ස්ථානයේ පිහිටි ආර්ථික ඉතිහාස කෞතුකාගාරය සහ අනුරාධපුරය, මාතලේ, මාතර, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය හා නුවරඑළිය ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාල හරහා රු.1,300 මුදලකට විකිණීමට නියමිතය.

වැඩි විස්තර සඳහා:	දුරකථන අංකය	ෆැක්ස් අංකය
ව්‍යවහාර මුදල් අධිකාරී	+94 11 247 7355	+94 11 247 7726
අතිරේක ව්‍යවහාර මුදල් අධිකාරී	+94 11 247 7152	+94 11 247 7701
විද්‍යුත් ලිපිනය	currency@cbsl.lk	
ආර්ථික ඉතිහාස කෞතුකාගාරය	+94 11 438 7405 +94 11 244 4503	
ප්‍රාදේශීය කාර්යාල:		
අනුරාධපුරය	+94 25 222 2024	+94 25 222 5689
මාතලේ	+94 66 222 2167	+94 66 222 2175
මාතර	+94 41 222 2269	+94 41 222 2719
ත්‍රිකුණාමලය	+94 26 222 6965	+94 26 222 6967
කිලිනොච්චිය	+94 21 228 5912	+94 21 228 5911
නුවරඑළිය	+94 52 223 5439	+94 52 222 4294

ව්‍යවහාර මුදල් අධිකාරී  
 ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව  
 ශ්‍රී ලංකා මහ බැංකුව  
 අංක 30, ජනාධිපති මාවත,  
 කොළඹ 1